

සැ. යු.- මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් වෙන වෙන ම පළ වේ.



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1942/23 - 2015 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා - 2015.11.26

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත පනත

4 (2) වගන්තිය යටතේ කරනු ලබන පළකිරීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (මෙහි මින් මතු "ආයතන" යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2015 ජනවාරි මස 1 වන දින සිට බලාත්මක වෙනස්වීම් සම්මත කර 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත පනතේ අරමුණු සඳහා මේ සමඟ පළ කරමි. මෙම ප්‍රමිතය දෙදහස් පහළොවේ ජනවාරි මස පළමුවන දින හෝ ඊට පසු ආරම්භ වන කාලපරිච්ඡේද ආවරණය කෙරෙන මූල්‍ය ප්‍රකාශන සඳහා බලාත්මක වේ. ඊට කලින් ව්‍යවහාරකරණය සඳහා අවසර දේ.

ආයතනයේ පාලක සභාවේ අණ පරිදි,

අරුණ අල්විස්,
ලේකම්.

2015 නොවැම්බර් මස 26 වැනි දින,
කොළඹ 07,
මලලසේකර මාවත,
අංක 30 ඒ,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ දී ය.



මෙම අති විශේෂ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2015 ජනවාරි මස 01 දින සිට වෙනස්වීම්

පටුන

- [1] මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව
- [2] SLFRS 1 - මුල්වරට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRSs) භාවිත කිරීම
- [3] SLFRS 2 - කොටස් පදනම් ගෙවීම්
- [4] SLFRS 3 - ව්‍යාපාර සංයෝජන
- [5] SLFRS 4 - රක්ෂණ ගිවිසුම්
- [6] SLFRS 5 - විකිණීම සඳහා තබා ගෙන ඇති ජංගම නොවන වත්කම් සහ අසන්නතික මෙහෙයුම්
- [7] SLFRS 6 - ඛනිජ සම්පත් සඳහා ගවේෂණ සහ ඇගයීම
- [8] SLFRS 7 - මූල්‍ය සාධන පත්‍ර: හෙළිදරව් කිරීම
- [9] SLFRS 8 - මෙහෙයුම් බණ්ඩ
- [10] SLFRS 10 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන
- [11] SLFRS 11 - බද්ධ විධිවිධාන
- [12] SLFRS 12 - වෙනත් අස්තීන්ත්වයන්හි ඇල්ම හෙළිදරව් කිරීම.
- [13] SLFRS 13 - සාධාරණ අගය මැනීම
- [14] LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම
- [15] LKAS 2 - තොග
- [16] LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශ
- [17] LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි
- [18] LKAS 10 - වාර්තාකරන කාල පරිච්ඡේදයට පසුව සිදුවීම්
- [19] LKAS 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු
- [20] LKAS 12 - ආදායම් බදු
- [21] LKAS 16 - දේපළ පිරිසක සහ උපකරණ
- [22] LKAS 17 - කල්බදු
- [23] LKAS 18 - අයහාරය
- [24] LKAS 19 - සේවක ප්‍රතිලාභ
- [25] LKAS 20 - රාජ්‍ය ප්‍රදාන සඳහා ගිණුම්කරණ හා රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම
- [26] LKAS 21 - විදේශ විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් බලපෑම්
- [27] LKAS 23 - ණය ගැනුම් පිරිවැය
- [28] LKAS 24 - සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම
- [29] LKAS 26 - විග්‍රාම ප්‍රතිලාභ සැලසුම් ගිණුම්කරණය සහ වාර්තාකරණය
- [30] LKAS 27 - වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන
- [31] LKAS 28 - ආශ්‍රිතයන්හි සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජන
- [32] LKAS 29 - අති උද්ධමනකාරී අස්තීන්ත්වයන්හි මූල්‍ය වාර්තාකරණය
- [33] LKAS 32 - මූල්‍ය සාධන පත්‍ර : ඉදිරිපත් කිරීම
- [34] LKAS 33 - කොටසක ඉපැයුම්
- [35] LKAS 34 - අතුරු මූල්‍ය වාර්තාකරණය
- [36] LKAS 36 - වත්කම් හානිකරණය
- [37] LKAS 37 - ප්‍රතිපාදන අසම්භව්‍ය වගකීම් සහ අසම්භව්‍ය වත්කම්
- [38] LKAS 38 - අස්පාශ්‍ය වත්කම්
- [39] LKAS 39 - මූල්‍ය සාධන පත්‍ර : හඳුනා ගැනීම සහ මැනීම
- [40] LKAS 40 - ආයෝජන දේපළ
- [41] LKAS 41 - කෘෂිකර්මය

මූල්‍ය වාර්තාකරණය සඳහා ආකෘතිමය රාමුව

වෙනස්වීම් නැත

LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

69 ඡේදය (අූ)	වාර්තාකරන ලද කාලයෙන් අඩු තරමින් මාස දොළහක් සඳහා මුදල් හෝ වෙනත් වත්කම් පැවරීම මගින් වාර්තාකරන දින වගකීම නිරවුල් කිරීම විලම්භනය කිරීමට එයට අයිතියක් නැත. (73 වන ඡේදය බලන්න) ස්කන්ධ සාධන පත්‍ර නිකුත් කිරීම මගින් ප්‍රතිපාර්ශ්වයේ මනාපය අනුව වගකීම භාෂිතයන් විය හැකි එහි නිරවුල් කිරීම වර්ගීකරණයට බලපෑමක් නොකරයි.
--------------	--

LKAS 2 - තොග

වෙනස්වීම් නැත

LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශ

වෙනස්වීම් නැත

LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි

වෙනස්වීම් නැත

LKAS 10 - වාර්තාකරන කාලපරිච්ඡේදයට පසු සිදුවීම්

වෙනස්වීම් නැත

LKAS 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු

වෙනස්වීම් නැත

LKAS 12 - ආදායම් බදු

වෙනස්වීම් නැත

LKAS 16- දේපළ, පිරිසහ සහ උපකරණ

<p>35</p>	<p>දේපළ, පිරිසහ සහ උපකරණ අයිතමයක් ප්‍රත්‍යාගණනය කළවිට එම වත්කමේ ධාරණ වටිනාකම, ප්‍රත්‍යාගණන වටිනාකමට ගළපනු ලැබේ. ප්‍රත්‍යාගණනය කළ දින එම වත්කම පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් විධියට සළකනු ලැබේ:</p> <p>(අ) <u>වත්කමේ ධාරණ වටිනාකම ප්‍රත්‍යාගණනය සමඟ සංගතවන ආකාරයට වත්කමේ දළ ධාරණ වටිනාකම ගළපනු ලැබේ. උදාහරණ වශයෙන් නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්තවලට යොමු කරමින් දළ ධාරණ වටිනාකම නැවත ප්‍රකාශ කළ හැකිය හෝ ධාරණ වටිනාකමේ වෙනස්වීමට සමානුපාතිකව එය නැවත ප්‍රකාශ කළ හැකිය. සමුච්චිත හානිකරණ අලාභයන් ගණන් ගැනීමෙන් පසු වත්කමේ ධාරණ වටිනාකම සහ වත්කමේ දළ ධාරණ වටිනාකම අතර වෙනසට සමානවන ලෙස ප්‍රත්‍යාගණනය කළදින සමුච්චිත ක්‍ෂය ගළපනු ලැබේ; හෝ</u></p> <p>(ආ) <u>වත්කමේ දළ ධාරණ වටිනාකමට එරෙහිව සමුච්චිත ක්‍ෂය කිරීම ඉවත් කරනු ලැබේ.</u></p> <p>සමුච්චිත ක්‍ෂය කිරීම් හි ගැළපුම්වල වටිනාකම වත්කමේ ධාරණ වටිනාකමේ අඩුවීමක් හෝ වැඩිවීමක කොටසක ස්වරූපය ගන්නා අතර එය 39 සහ 40 වන ඡේද ප්‍රකාරව ගිණුම්ගත කෙරේ.</p>
<p>80 අ</p>	<p><u>2014 SLFRSs වෙත වාර්ෂික වැඩිදියුණු කිරීම් මගින් 35 වන ඡේදය සංශෝධනය කර ඇත. එම සංශෝධනය මුලින් ම ව්‍යවහාරකරණ දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා සහ වහාම පූර්වගාමී වාර්ෂික කාලපරිච්ඡේදයන්හි හඳුනාගත් සියලු ප්‍රත්‍යාගණන සඳහා අස්තිත්ත්වයක් එම සංශෝධන ව්‍යවහාර කළ යුතු ය. ඉදිරිපත්කළ යම් කලින් කාලපරිච්ඡේදයක් සඳහා අස්තිත්ත්වයක් ගළපන ලද තුළනාත්මක තොරතුරු ද එලෙසම ඉදිරිපත් කළ හැකිය. එහෙත් එය කිරීම අවශ්‍යම නොවේ. කිසියම් කලින් කාලපරිච්ඡේද සඳහා අස්තිත්ත්වයක් නොගළපන ලද තුළනාත්මක තොරතුරු ඉදිරිපත් කරයි නම්, එම තොරතුරු නොගළපන ලද වග පැහැදිලිව හඳුනාගත යුතු අතර, වෙනස් පදනමක් මත එය ඉදිරිපත් කර ඇති බව සඳහන් කර එම පදනම පැහැදිලි කළ යුතු ය.</u></p>
<p>81 උ</p>	<p><u>2014 SLFRSs වෙත වාර්ෂික වැඩිදියුණු කිරීම් 2014 සැප්තැම්බර් නිකුත් කළ සංශෝධන 35 වන ඡේදය සහ එකතු කළ 80 අ ඡේදය, 2014 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තිත්ත්වයක් එම සංශෝධන ව්‍යවහාර කළ යුතු ය. කලින් ව්‍යවහාරකරණයට අවසර දේ. අස්තිත්ත්වයක් එම සංශෝධන කලින් කාලපරිච්ඡේදයක් සඳහා ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතු ය.</u></p>

LKAS 17 - කල්බදු

වෙනස්වීම් නැත

LKAS 18- අයහාරය

වෙනස්වීම් නැත

LKAS 19 - සේවක ප්‍රතිලාභ

<p>93 වන ඡේදය</p>	<p>සැලසුමේ විධිමත් භාෂිතයන්හි නියම කර ඇති සේවකයින්ගෙන් හෝ තුන්වන පාර්ශවයන්ගෙන් දායකවීම් එක්කෝ සේවා පිරිවැය අඩු කරයි. (ඔවුන් සේවයට සම්බන්ධකරණ වී ඇත්නම්) හෝ ශුද්ධ නිර්වචන ප්‍රතිලාභ වගකීම (වත්කම) යළි මැනීමට බලපායි. (ඔවුන් සේවාවට සම්බන්ධකරන වී නැත්නම්) සේවයට සම්බන්ධකරණය නොවූ දායක වීම්වලට උදාහරණයක් වනුයේ සැලසුම් වත්කම්වලින් වන අලාභවලින් හෝ ආයු ගණක අලාභ වලින් පැනනගින උෞනතාවයට අඩු කිරීමට දායකවීම් අවශ්‍ය කරන විටය. සේවකයන්ගෙන් හෝ තුන්වන පාර්ශවයන්ගෙන් වන දායක වීම් සේවාවට සම්බන්ධකරණය වී ඇත්නම්, එම දායකවීම් පහත දැක්වෙන පරිදි සේවා පිරිවැය අඩුකරයි:</p> <p>(අ) <u>දායකවීම්වල වටිනාකම රඳා පවතින්නේ සේවය කළ වසර ගණන මත නම්, අස්තිත්ත්වයක් සේවා කාලය සඳහා දායක වීම් ආරෝපනය කළ යුත්තේ, දළ ප්‍රතිලාභ සඳහා 70 වන ඡේදයෙන් අවශ්‍යකරණ එම ආරෝපණය ක්‍රමයම භාවිතා කරමිනි. (එනම් එක්කෝ සැලසුමේ දායකවීම් සූත්‍රය හෝ සරල රේඛීය පදනම මත; හෝ</u></p> <p>(ආ) <u>දායකවීම්වල වටිනාකම සේවයකරණ වර්ෂ ගණනින් ස්වාධීන නම් එවැනි දායකවීම්, සම්බන්ධිත සේවය ලබාදුන් කාලපරිච්ඡේදයේ සේවා පිරිවැයෙන් අඩු කිරීමක් ලෙස හඳුනා ගැනීමට</u></p>
-------------------	---


	<p>අස්තිත්වයට අවසර දේ. සේවය කරන වසර ගණනින් ස්වාධීන දායකවීම් සඳහා වන උදාහරණ වලට ඇතුළත්වන්නේ සේවකයන්ගේ වැටුපින් ස්ථාවර ප්‍රතිශතයක් සේවා කාලය පුරාවට හෝ සේවකයාගේ වයස මත පදනම්වන ස්ථාවර වටිනාකමක්.</p> <p>අ 1 ඡේදය සම්බන්ධිත ව්‍යවහාරකරණ උපදේශන ලබාදෙයි.</p>
94	<p>93 (අ) ඡේදය ප්‍රකාරව සේවා කාලපරිච්ඡේදයට ආරෝපිත සේවකයන්ගෙන් හෝ තුන්වන පාර්ශවයන්ගෙන් වන දායක වීම් සඳහා දායකවීම් හි වෙනස්වීම්වල ප්‍රතිඵලයක්වන:</p> <p>(අ) ප්‍රවර්තන සහ අතීත සේවා පිරිවැය (සැලසුමේ විධිමත් භාෂිතයන්හි එම වෙනස්වීම් නියම කර නොමැති නම් සහ සම්මුතියක බැඳියාවකින් පැන නොනගීනම්); හෝ</p> <p>(ආ) ආයු ගණක ප්‍රතිලාභ හා අලාභ (සැලසුමේ විධිමත් භාෂිතයන් එම වෙනස්වීම් නියම කර ඇත්නම් සහ සම්මුතියක බැඳියාවකින් පැන නැගීනම්).</p>
175	<p>2014 සැප්තැම්බර් නිකුත් කළ නිර්වචන ප්‍රතිලාභ සැලසුම් : සේවක දායකවීම් (LKAS 19 ට සංශෝධන)LKAS 8 ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි ප්‍රකාරව 2014 ජූලි 01 වන දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අතීතයට බලපාන පරිදි එම සංශෝධන අස්තිත්වයක් ව්‍යවහාර කළ යුතු ය. කලින් ව්‍යවහාර කිරීමට අවසර දේ. අස්තිත්වයක් එම සංශෝධන කලින් කාලපරිච්ඡේදයක් සඳහා ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතු ය.</p>

අ පරිශිෂ්ටය

ව්‍යවහාරකරණ උපදේශන

මෙම පරිශිෂ්ටය මෙම SLFRS හි වැදගත් කොටසකි. එය ඡේද 92 - 93 ව්‍යවහාරකරණ අන්දම විස්තර කරයි. සහ එයට මෙම SLFRS හි වෙනත් කොටස්වලට හා සමාන අධිකාරියක් ඇත.

අ1 සේවකයන්ගෙන් හෝ තුන්වන පාර්ශවවලින් වන දායකවීම් සඳහා ගිණුම්කරණ අවශ්‍යතාවයක් පහත දැක්වෙන රූ සටහනෙන් නිරූපනය කෙරේ.



(1) මෙම තීන් ඊතලයෙන් අදහස් කරන්නේ අස්තිත්වයකට ගිණුම්කරණ ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැකි බවය.

LKAS 20- රාජ්‍ය ප්‍රදාන ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම

වෙනස් වීම් නැත

LKAS 21- විදේශ විනිමය අනුපාතික වෙනස්වීමේ බලපෑම්

වෙනස්වීම් නැත

LKAS 23- ණය ගැණුම් පිරිවැය

වෙනස්වීම් නැත

LKAS 24- සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම්

9 (ආ)(viii)	වාර්තාකරණ අස්තීත්වයට හෝ වාර්තාකරණ අස්තීත්වයේ පරිපාලකයට ප්‍රමුඛ කළමනාකරණ පිරිස් ලබාදෙන අස්තීත්වයක්, හෝ එහි කොටසක් වන යම් සාමාජිකයෙක් හෝ සමූහයක්
17 අ	අස්තීත්වයක ප්‍රමුඛ කළමනාකරණ පිරිස්වල සේවය වෙනත් අස්තීත්වයකින් (කළමනාකරණය කරන අස්තීත්වය) ලබා ගන්නේ නම් කළමනාකරණ අස්තීත්වය, කළමනාකරණ අස්තීත්වයට සේවකයන්ට හෝ අධ්‍යක්ෂවරුන්ට ගෙවූ හෝ ගෙවිය යුතු හානිපූරණයට අස්තීත්වය 17 වන ඡේදයේ අවශ්‍යතා ව්‍යවහාර කිරීම අවශ්‍ය නොවේ.
18 අ	වෙන්වූ කළමනාකරණ අස්තීත්වයක් ලබාදුන් ප්‍රමුඛ කළමනාකරණ පිරිස් සඳහා අස්තීත්වය දරන ලද වටිනාකමේ අස්තීත්වය හෙළිදරව් කළ යුතු ය.
28 ඇ	2014 සැප්තැම්බර් නිකුත් කළ 2014 <i>SLFRS</i> වලට වාර්ෂික වැඩි දියුණු කිරීම් සංශෝධන ඡේදය 9 වන එකතු කළ ඡේද 17 අ සහ 18 අ 2014 ජූලි 1 දින හෝ ඉන්පසු ආරම්භ වන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තීත්වයක් එම සංශෝධන ව්‍යවහාර කළ යුතු ය. කලින් ව්‍යවහාරකරණයට අවසර දේ. අස්තීත්වයක් එම සංශෝධන කලින් කාලපරිච්ඡේදයක් සඳහා ව්‍යවහාර කරන්නේ නම් එම කරුණු හෙළිදරව් කළ යුතු ය.

LKAS 26- විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් ගිණුම්කරණය සහ වාර්තාකරණය

වෙනස්වීම් නැත

LKAS 27- වෙන්වූ වූ මූල්‍ය ප්‍රකාශන

වෙනස්වීම් නැත

LKAS 28- ආශ්‍රිත සහ බද්ධ ව්‍යාපාරයන්හි ආයෝජන

වෙනස්වීම් නැත

LKAS 29- අති උද්ධමනකාරී ආර්ථිකයන්හි මූල්‍ය වාර්තාකරණය

වෙනස්වීම් නැත

LKAS 32 - මූල්‍ය සාධන පත්‍ර : ඉදිරිපත් කිරීම

වෙනස්වීම් නැත

LKAS 33- කොටසක ඉපයීම්

වෙනස්වීම් නැත

LKAS 34- අතුරු මූල්‍ය වාර්තාකරණය

වෙනස්වීම් නැත

LKAS 36- වත්කම් හානිකරණය

වෙනස්වීම් නැත

LKAS 37- ප්‍රතිපාදන, අසම්භව්‍ය වගකීම් සහ අසම්භව්‍ය වත්කම්

5෪	ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කර ගන්නෙකුගේ අසම්භව්‍ය ප්‍රතිෂ්ඨාව (<i>SLFRS 3</i> ව්‍යාපාර සංයෝජනය බලන්න)
99	2014 සැප්තැම්බර් නිකුත් කළ 2014 <i>SLFRSs</i> වලට වාර්ෂික වැඩි දියුණු කිරීම් <i>SLFRS 3</i> ට කරන ලද සංශෝධනවල ඵලයක් වශයෙන් හටගත් සංශෝධනය කළ 5 වන ඡේදය <i>SLFRS 3</i> හි සංශෝධනය ව්‍යවහාරවන ව්‍යාපාර සංයෝජන සඳහා අස්තිත්වයක් එම සංශෝධනය අනාගතයට බලපාන පරිදි ව්‍යවහාර කළ යුතුය.

LKAS 38 - අස්පාශ්‍ය වත්කම්

80	<p>අස්පාශ්‍ය වත්කමක් ප්‍රත්‍යාගණනය කළවිට එම වත්කමේ ධාරණ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට ගලපනු ලැබේ. ප්‍රත්‍යාගණනය කළ දින වත්කම පහත සඳහන් ක්‍රමවලින් එක ක්‍රමයකට සලකනු ලැබේ.</p> <p>(අ) වත්කමේ ධාරණ අගය ප්‍රත්‍යාගණනය කළ ආකාරයට සංගත ආකාරයකට දළ ධාරණ වටිනාකම ගලපනු ලැබේ. උදාහරණ වශයෙන් දළ ධාරණ වටිනාකම, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්තවලට යොමු කරමින් නැවත ප්‍රකාශ කළ හැකිය. හෝ එය ධාරණ වටිනාකමේ වෙනස්වීමට සමානුපාතිකව එය නැවත ප්‍රකාශ කළ හැකිය. ප්‍රත්‍යාගණනය කළ දින සමුච්චිත ක්‍රමඝෂය, සමුච්චිත භානිකරණ අලාභ ගණන් ගැනීමෙන් පසු වත්කමේ ධාරණ අගය සහ දළ ධාරණ අගය අතර වෙනසක් ගලපනු ලැබේ; හෝ</p> <p>(ආ) වත්කමේ දළ ධාරණ වටිනාකමට එරෙහිව සමුච්චිත ක්‍රම ඝෂය ඉවත් කරනු ලැබේ. සමුච්චිත ක්‍රමඝෂය ගැළපුම් වටිනාකම වත්කමේ ධාරණ වටිනාකමේ වැඩිවීමේ හෝ අඩුවීමේ කොටසක ස්වරූපය ගන්නා අතර එය 85 සහ 86 ඡේද ප්‍රකාරව ගිණුම්ගත කෙරේ.</p>
130ඌ	2014 සැප්තැම්බර් නිකුත් කළ 2014 <i>SLFRSs</i> වාර්ෂික වැඩි දියුණු කිරීම් සංශෝධන 80 වන ඡේදය, 2014 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තිත්වයක් එම සංශෝධනය ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාරකරණයට අවසර දේ. අස්තිත්වයක් එම සංශෝධන කලින් කාලපරිච්ඡේදයක් සඳහා ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතුය.
130ථ	2014 සැප්තැම්බර් නිකුත් කළ 2014 <i>SLFRSs</i> වෙත වාර්ෂික වැඩි දියුණු කිරීම් මගින් කරන ලද සංශෝධනය. එම සංශෝධනය මූලික ව්‍යවහාර කරණ දින හෝ ඉන්පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා සහ වහාම පූර්වගාමී වාර්ෂික කාලපරිච්ඡේදයන්හි හඳුනාගත් සියළු ප්‍රත්‍යාගණන සඳහා අස්තිත්වයක් එම සංශෝධන ව්‍යවහාර කළ යුතුය. ඉදිරිපත්කළ යම් කලින් කාලපරිච්ඡේදයක් සඳහා අස්තිත්වයක් ගලපන ලද තුළනාත්මක තොරතුරුද එලෙසම ඉදිරිපත් කල හැකිය. එහෙත් එය කිරීම අවශ්‍යම නොවේ. කිසියම් කලින් කාලපරිච්ඡේද සඳහා අස්තිත්වයක් නොගලපන ලද තුළනාත්මක තොරතුරු ඉදිරිපත් කරයි නම්, එම තොරතුරු නොගලපන ලද වග පැහැදිලිව හඳුනාගත යුතු අතර, වෙනස් පදනමක් මත එය ඉදිරිපත් කර ඇති බව සඳහන් කර එම පදනම පැහැදිලි කළ යුතුය.

LKAS 39- මූල්‍ය සාධන පත්‍ර : හඳුනා ගැනීම සහ මැනීම

9(අඅ)	SLFRS 3 ව්‍යාපාර සංයෝජන ව්‍යවහාරවන, ව්‍යාපාර සංයෝජනයකදී එය අත්පත් කර ගන්නාගේ අසම්භව්‍ය ප්‍රතිෂ්ඨාවකි.
108ඊ	2014 සැප්තැම්බර් නිකුත් කළ 2014 <i>SLFRSs</i> වලට වාර්ෂික වැඩිදියුණු කිරීම් <i>SLFRS 3</i> ට කරන ලද සංශෝධනවල ඵලයක් වශයෙන් හටගත් සංශෝධනය කළ 9 වන ඡේදය <i>SLFRS 3</i> හි සංශෝධන ව්‍යවහාර වන ව්‍යාපාර සංයෝජන සඳහා අස්තිත්වයක් එම සංශෝධනය අනාගතයට බලපාන පරිදි ව්‍යවහාර කළ යුතුය.

<p>අළු34</p>	<p>විකිණීම සඳහා ඇති ලෙස ගිණුම්ගත කර ඇති මූල්‍ය වත්කමක් පැවරීම වළක්වා ඇති ව්‍යුත්පන්න සඳහා හැර, 14 වන ඡේදයේ ඇති මූල ධර්මයේ ප්‍රතිඵලයක් ලෙස අස්තිත්වයක් ව්‍යුත්පන්න යටතේ ඇති එහි සියළුම ගිණුම් සහ බැඳියාවන් එහි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙලින් වත්කම් සහ වගකීම් ලෙස හඳුනාගත යුතුය. (අළු 49 ඡේදය බලන්න) මූල්‍ය වත්කමක් පැවරීම ප්‍රතිහඳුනා ගැනීම සඳහා සුදුසුකම් නොලබන්නේ නම්, පැවරු වත්කම එහි වත්කමක් ලෙස පැවරුම්ලාභියා හඳුනා නොගනී. (අළු 50 ඡේදය බලන්න)</p>
<p>අළු35</p>	<p>14 වන ඡේදයේ මූලධර්මය ව්‍යවහාරකරණය සඳහා වන උදාහරණ පහත වේ:</p> <p>(අ) අස්තිත්වය ගිවිසුමට පාර්ශවකරුවෙකු වන විට සහ මුදල් ලැබීමට නෛතික අයිතියක් හෝ මුදල් ගෙවීමට නෛතික බැඳියාවක් ප්‍රතිඵලයක් ලෙස වන විට කොන්දේසි රහිත ලැබිය යුතු දෑ සහ ගෙවිය යුතු දෑ වත්කම් හෝ වගකීම් ලෙස හඳුනා ගැනේ.</p> <p>(ආ) මිලදී ගැනීමට හෝ භාණ්ඩ හෝ සේවා විකිණීමට වන ස්ථිර බැඳියාවකින් ප්‍රතිඵලයක්වන ගිවිසුමක් යටතේ අඩු තරමින් එක පාර්ශවයක් වත් ගිවිසුම ඉටුකරනු තුරු අත්පත් කර ගන්නා වත්කම් හෝ දැරීමට වන වගකීම් සාමාන්‍යයෙන් හඳුනා නොගැනේ. උදාහරණ ලෙස අස්තිත්වයකට ලැබුණ ස්ථිර ඇණවුමක්, බැඳියාව සිදුකරන ලද අවස්ථාවේදී සාමාන්‍යයෙන් වත්කම හඳුනානොගනී. (සහ ඇණවුමක් කළ අස්තිත්වය වගකීමක් හඳුනා නොගනී) එහෙත් ඒ වෙනුවට ඇණවුම් කළ භාණ්ඩ හෝ සේවා නැවත කරන තෙක්, භාරදෙන තෙක් හෝ ලබාදෙන තෙක් හඳුනා ගැනීම ප්‍රමාද කරයි. මූල්‍ය නොවන අයිතම මිලදී ගැනීමට හෝ විකිණීමට වන ස්ථිර බැඳියාවක් මෙම ප්‍රමිතයේ 5 - 7 ඡේදවල විෂය පථය තුළ වන්නේ නම් ඒවායේ ශුද්ධ සාධාරණ අගය බැඳියාව ඇති වූ දින වත්කම් හෝ වගකීම් ලෙස හඳුනා ගැනේ. (පහත (ඇ) බලන්න)</p> <p>සාධාරණ අගය ඉදිරි රැකුමකදී කලින් හඳුනා නොගත් ස්ථිර බැඳියාවක් ඉදිරි රැකුම් අයිතමයක් ලෙස නම් කර ඇත්නම්, ඉදිරි රැකුම් අවදානමට ශුද්ධ සාධාරණ වටිනාකමට ආරෝපිත යම් වෙනස්වීමක් ඉදිරි රැකුම ආරම්භයට පසුව වත්කමක් හෝ වගකීමක් ලෙස හඳුනා ගැනේ. (93 සහ 94 ඡේද බලන්න)</p> <p>(ඇ) මෙම ප්‍රමිතයේ විෂය පථය තුළ වන (2.7 ඡේද බලන්න) ඉදිරි ගිවිසුමක් නිරවුල් කිරීම සිදුවන දිනයේදී හඳුනා ගන්නා වෙනුවට වත්කම හෝ වගකීම බැඳියාව ඇති වූ දින හඳුනා ගැනේ. අස්තිත්වයක් ඉදිරි ගිවිසුමකට පාර්ශවයක්වන විට ගිණුමේ සහ බැඳියාවේ සාධාරණ අගය බොහෝදුරට සමානවේ. ඒ නිසා ඉදිරි ශුද්ධ සාධාරණ වටිනාකම ශුන්‍ය වේ. ගිණුමේ සහ බැඳියාවේ ශුද්ධ සාධාරණ වටිනාකම ශුන්‍ය නොවේ නම්, ගිවිසුම වත්කමක් හෝ වගකීමක් ලෙස හඳුනා ගැනේ.</p> <p>(ඈ) මෙම ප්‍රමිතයේ විෂය පථය තුළ වන විකල්ප ගිවිසුම් (2.7 ඡේද බලන්න) දරන්නා හෝ ගිවිසුම ලියන්නා ගිවිසුමට පාර්ශවකරුවෙක් වන විට වත්කම් හෝ වගකීම් ලෙස හඳුනා ගැනේ.</p> <p>(ඉ) කෙසේ සිදුවිය හැකිද යන්න නොසලකා, සැලසුම්කළ ඉදිරි ගනුදෙනු වත්කම් හෝ වගකීම් නොවේ එයට හේතු වන්නේ අස්තිත්වය ගිවිසුමට පාර්ශවයක් බවට පත්වී නොමැති නිසාය.</p>

LKAS 40 -ආයෝජන දේපොළ

<p>14අ ඡේදය</p>	<p>ආයෝජන දේපොළ අත්කර ගැනීම වත්කමක් හෝ වත්කම් සමූහයක් හෝ SLFRS 3 හි ව්‍යාපාර සංයෝජන හි විෂය පථය තුළ ව්‍යාපාර සංයෝජනයක් අත්කර ගැනීමක්දැයි තීරණය කිරීමට විචාර බුද්ධියද අවශ්‍ය කෙරේ. එය ව්‍යාපාර සංයෝජනයක් දැයි තීරණය කිරීමට SLFRS 3 වෙත යොමු කළ යුතුවේ. දේපොළක් අයිතිකරු පදිංචිව සිටින දේපළක්ද නැත්ද ආයෝජන දේපොළක්ද නැත්ද හෝ SLFRS 3 හි නිර්වචනය කර ඇති පරිදි ව්‍යාපාර සංයෝජනයකදී අත්කර ගත් දේපළක්ද යන්න තීරණය කිරීම සම්බන්ධව මෙම ප්‍රමිතයේ 7 - 14 ඡේදවලින් විමසා බැලේ. නිශ්චිත ගනුදෙනුවක් SLFRS හි නිර්වචනය කර ඇති පරිදි ව්‍යාපාර සංයෝජනයක නිර්වචනය සපුරාලන්නේද යන්න තීරණය කිරීමට සහ ප්‍රමිතයේ නිර්වචනය කර ඇති පරිදි ආයෝජන දේපළක ඇතුළත් කිරීමට ප්‍රමිත දෙකම වෙන වෙනම ව්‍යවහාර කිරීම අවශ්‍ය කෙරේ.</p>
<p>84අ</p>	<p>2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRSs 2014 වාර්ෂික වැඩි දියුණු කිරීම් එකතු කළ 14 අ ඡේදය සහ 6 වන ඡේදයට පෙර ශීර්ෂය, එම සංශෝධනය පිළිගත් පළමු කාලපරිච්ඡේදය ආරම්භයේ සිට අත්කර ගත් ආයෝජන දේපළ සඳහා අනාගතයට බලපාන පරිදි අස්තිත්වයක් එම සංශෝධනය ව්‍යවහාර කළ යුතුය. ඒ නිසාවෙන්</p>

	<p>පෙර වූ කාලපරිච්ඡේද සඳහා ආයෝජන දේපළ අත්පත් කර ගැනීම සඳහා ගැළපුම් නොකළ යුතුය. කෙසේ වෙතත් එම කලින් ගනුදෙනු සඳහා සංශෝධන ව්‍යවහාර කිරීමට අවශ්‍ය තොරතුරු අස්තිත්ත්වයට ලබා ගැනීම සපුරා ලත්තේ නම් මිසභෝග, බලාත්මක දින හෝ ඉන් පසුව සිදුවන හෝ ප්‍රථම වාර්ෂික කාලපරිච්ඡේදය ආරම්භවීමට පෙර සිදු වූ එක් එක් ආයෝජන දේපළ අත්පත් කර ගැනීම් සඳහා සංශෝධන ව්‍යවහාරකිරීමට අස්තිත්ත්වයක් තෝරා ගත හැකිය.</p>
85අ෭	<p>2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRSs 2014 වාර්ෂික වැඩිදියුණු කිරීම් 6 වන ඡේදයට පෙර සහ 84 වන ඡේදයට පසුව එකතු කළ ශීර්ෂ සහ එකතු කළ ඡේද 14 අ සහ 84 අ 2014 ජූලි 1 වන දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තිත්ත්වයක් එම සංශෝධන ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාරකරණයට අවසර දේ අස්තිත්ත්වයක් එම සංශෝධන කලින් කාලපරිච්ඡේදයක් සඳහා ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතුය.</p>

LKAS 41- කෘෂිකර්මය

වෙනස්වීම් නැත

SLFRS 1- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ප්‍රථම වරට තෝරා ගැනීම

ආ7 (අ)	<p>පරිපාලනයේ පාලනය අහිමි වීම ප්‍රතිඵලයක් නොවන පරිපාලනයේ, පරිපාලනයේ හිමිකමේ අයිතිය වෙනස්වීම ගිණුම්කරණය සඳහා 23 වන සහ ආ96 ඡේදවල අවශ්‍යතාවයන්</p>
--------	--

SLFRS 2 - කොටස් පදනම් ගෙවීම්

63ආ	<p>2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRSs 2014 වාර්ෂික වැඩි දියුණු කිරීම් සංශෝධනය කළ 15 සහ 19 වන ඡේද, අ පරිශිෂ්ටයේ පවරා ගැනීමේ කොන්දේසි සහ වෙළඳපොළ කොන්දේසි සංශෝධනය කර ඇති අතර ඉටු කිරීමේ කොන්දේසි සහ සේවා කොන්දේසි වල නිර්වචන එකතු කර ඇත. ප්‍රදාන දිනය 2014 ජූලි 01 දින හෝ ඉන් පසුව වන කොටස් පදනම් ගෙවීම් ගනුදෙනු සඳහා අස්තිත්ත්වයක් එම සංශෝධන අනාගතයට බලපාන පරිදි අස්තිත්ත්වයක් ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාරකරණයට අවසර දේ, අස්තිත්ත්වයක් කලින් කාලයක් සඳහා එම සංශෝධන ව්‍යවහාරකරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතුය.</p>
-----	--

SLFRS 2- අ පරිශිෂ්ටය

<p>වෙළඳපොළ තත්ත්වය</p>	<p>ස්කන්ධ සාධන පත්‍රයක ක්‍රියාත්මක මිල පවරා ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම රඳා පවත්නේ ඉටු කිරීමේ කොන්දේසි මතය. එය පහත දැ වැනි අස්තිත්ත්වයේ ස්කන්ධ සාධන පත්‍රයේ හෝ එම සමූහයේම වෙනත් අස්තිත්ත්වයක ස්කන්ධ සාධන පත්‍ර වෙළඳපොළ මිලට හෝ වටිනාකමට සම්බන්ධිත වේ:</p> <p>(අ) නිශ්චිත කොටස් මිලක් හෝ කොටස් විකල්පයක් නෛසර්ගික අගයේ නිශ්චිත මිලක් මුදුන් පමුණුවා ගැනීම හෝ</p> <p>(ආ) වෙනත් අස්තිත්ත්ව වල ස්කන්ධ සාධන පත්‍රවල වෙළඳපොළ වල (හෝ එම සමූහයේම වෙනත් අස්තිත්ත්වයක ස්කන්ධ සාධන පත්‍ර වෙළඳපොළ මිල (වටිනාකම) පදනම මත නිශ්චිත ඉලක්කයක් අත්කර ගැනීම.</p> <p>ප්‍රතිපාර්ශවය නිශ්චය කරන ලද කාලපරිච්ඡේදයක සේවාවක් සම්පූර්ණ කිරීම වෙළඳපොළ කොන්දේසියකින් අවශ්‍ය කෙරේ. (එනම් සේවා කොන්දේසියක්) සේවා අවශ්‍යතා පැහැදිලි හෝ ව්‍යංග විය හැකිය.</p>
------------------------	---

<p>ඉටු කිරීමේ කොන්දේසි</p>	<p><u>පහත දැ අවශ්‍ය කරන පවරා ගැනීමේ කොන්දේසි:</u></p> <p>(අ) ප්‍රතිපාර්ශ්වය නිශ්චය කරන ලද කාලපරිච්ඡේදයක සේවාවන් සම්පූර්ණ කිරීම (එනම් සේවා කොන්දේසියක) සේවා අවශ්‍යතා පැහැදිලි හෝ ව්‍යංග විය හැකිය.</p> <p>(ආ) (අ) හි සේවා අවශ්‍යතා ප්‍රතිපාර්ශ්වය ලබාදීමේදී නිශ්චිත කරන ලද කාර්ය සාධන ඉලක්කයන්(ක) ඉටු කිරීම.</p> <p><u>කාර්ය සාධන ඉලක්කයක්(ක) අත්කර ගැනීමේ කාලපරිච්ඡේදය සේවා කාලය අවසානයෙන් ඔබ්බට දීර්ඝ නොකළ යුතුය. සහ කාර්ය සාධන ඉලක්ක සේවා කාලපරිච්ඡේදය පටන් ගැන්මට බොහෝ දුරට නොවන කොන්දේසිය යටතේ සේවා කාලපරිච්ඡේදයට පෙර පටන් ගත හැකිය.</u></p> <p><u>පහත දැට යොමු කරමින් කාර්ය සාධන ඉලක්කයක් නිර්වචනය කෙරේ.</u></p> <p>(අ) අස්තිත්ත්වයේ ස්වකීය මෙහෙයුම් (හෝ ක්‍රියාකාරකම්) හෝ එම සමූහයේම වෙනත් අස්තිත්ත්වයක මෙහෙයුම් හෝ ක්‍රියාකාරකම් (එනම් වෙළඳපොළ නොවන කොන්දේසි); හෝ</p> <p>(ආ) අස්තිත්ත්වයේ ස්කන්ධ සාධන පත්‍රවල හෝ එම සමූහයේම වෙනත් අස්තිත්ත්වයක ස්කන්ධ සාධන පත්‍රවල මිල (හෝ වටිනාකම) (කොටස් සහ කොටස් විකල්ප ඇතුළුව) (එනම් වෙළඳපොළ කොන්දේසියක්)</p> <p><u>කාර්ය සාධන ඉලක්කය එක්කෝ සමස්ථයක් වශයෙන් අස්තිත්ත්වයට කාර්ය සාධනයට හෝ අංශයක් හෝ තනි සේවකයෙක් වැනි අස්තිත්ත්වය සමහර කොටස්වලට (හෝ සමූහයේ කොටසක්) සම්බන්ධිත විය හැකිය.</u></p>
<p>සේවා කොන්දේසි</p>	<p><u>අස්තිත්ත්වයට සේවාව සපයන කාලපරිච්ඡේදය තුළදී ප්‍රතිපාර්ශ්වය නිශ්චිත කාලපරිච්ඡේදය සම්පූර්ණ කිරීම අවශ්‍ය කරුණ පවරා ගැනීම කොන්දේසියක් පවරා ගැනීමේ කාල පරිච්ඡේදය තුළද හේතු නොසලකා ප්‍රතිපාර්ශ්වය සේවය ලබාදීම නැවත්වුවහොත් එම කොන්දේසි සපුරාලීමට අපොහොසත් වේ. සේවා කොන්දේසියකට කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීම අවශ්‍ය නොවේ.</u></p>
<p>පවරා ගැනීමේ කොන්දේසි</p>	<p><u>කොටස් පදනම් ගෙවීම් පිළිවෙලකදී ප්‍රතිපාර්ශ්වයට මුදල් වෙනත් වත්කම් හෝ අස්තිත්ත්වයේ ස්කන්ධ සාධන පත්‍ර ලැබීමට හිමිකම් ලබන සේවාවන් අස්තිත්ත්වයට ලැබේද යන්න නිර්ණය කිරීමේ කොන්දේසියක් පවරා ගැනීමේ කොන්දේසියක් එක්කෝ සේවා කොන්දේසියක් හෝ ඉටු කිරීමේ කොන්දේසියක් වේ.</u></p>

SLFRS 3 - ව්‍යාපාර සංයෝජන

<p>2 (අ)</p>	<p><u>බද්ධ පිළිවෙලකදීවන මූල්‍ය ප්‍රකාශනවල බද්ධ පිළිවෙලක් එහි පිහිටුවීම සඳහා</u></p>
<p>40 වන ඡේදය</p>	<p><u>LKAS 32 මූල්‍ය සාධන පත්‍ර : ඉදිරිපත් කිරීමේ 11 වන ඡේදයේ වන මූල්‍ය සාධන පත්‍රයක සහ මූල්‍ය වගකීමක නිර්වචන පදනම මත මූල්‍ය වගකීමක් ලෙස හෝ ස්කන්ධය ලෙස මූල්‍ය සාධන පත්‍රයක නිර්වචනය සපුරාලන අසම්භව ප්‍රතිශ්ඨාව ගෙවීමට වන බැඳියාව අත්පත් කර ගන්නා වර්ගීකරණය කළ යුතුය. නිශ්චිත කොන්දේසි සපුරාලන්නේ නම් පෙර පැවරූ ප්‍රතිශ්ඨාව ආපසු දීමට ඇති අයිතිය අත්පත් කර ගන්නා වත්කමක් ලෙස වර්ගීකරණය කළ යුතුය. අසම්භාව්‍ය ප්‍රතිශ්ඨාව සඳහා පසුව ගිණුම්කරණය මත උපදේශන 58 වන ඡේදය ලබාදෙයි.</u></p>
<p>58 (ආ) ඡේදය</p>	<p>පහත වන වෙනත් අසම්භව්‍ය ප්‍රතිශ්ඨාවන්:</p> <p>(i) <u>SLFRS 9 හි විෂය පථය තුළ වන සෑම වාර්තාකරණ දිනක සාධාරණ අගයට මැනීම සහ සාධාරණ අගයේ වෙනස්වීම් එම SLFRS ප්‍රකාරව ලාභ හෝ අලාභවල හඳුනා ගැනීම.</u></p> <p>(ii) <u>SLFRS 9 හි විෂය පථය තුළ නොවන සෑම වාර්තාකරණ දිනකම සාධාරණ අගයට මැනීම සහ සාධාරණ අගයේ වෙනස්වීම් ලාභ හෝ අලාභවල හඳුනා ගැනීම</u></p>

64එ	2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRSs 2014 වාර්ෂික වැඩි දියුණු කිරීම් සංශෝධන කළ ඡේද 40 සහ 58 සහ එකතු කළ ඡේද 37 අ සහ එහි සම්බන්ධිත ශීර්ෂය අත්පත් කර ගත් දිනය 2014 ජූලි 1 වන දින හෝ ඉන්පසුව වන ව්‍යාපාර සංයෝජන සඳහා එම සංශෝධන අනුගතයට බලපාන පරිදි අස්තිත්වයක් ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාර කරණයට අවසර දේ. SLFRS 9 සහ LKAS 37 (SLFRSs 2014 වාර්ෂික වැඩි දියුණු කිරීම් මගින් දෙකම සංශෝධනය කළ පරිදි) එලෙසම ව්‍යවහාර කර ඇත්නම් සංශෝධන අස්තිත්වයක් කලින් ව්‍යවහාර කළ හැකි අතර එය හෙළිදරව් කළ යුතුය.
64ඒ	2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRSs 2014 වාර්ෂික වැඩිදියුණු කිරීම් සංශෝධනය කළ 2 (අ) ඡේදය 2014 ජූලි 01 දින හෝ ඉන්පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තිත්වයක් එම සංශෝධනය අනුගතයට බලපාන පරිදි ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාර කරණයට අවසර දේ. මෙම සංශෝධනය අස්තිත්වයක් කලින් ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතුය.

SLFRS 4- රක්ෂණ ගිවිසුම්

වෙනස් වීම් නැත

SLFRS5 - විකිණීම සඳහා තබා ඇති ජංගම නොවන වත්කම් සහ අසන්නතික මෙහෙයුම්

33 (ආ) (iv)	LKAS 12 හි 81 උච්ඡේදයෙන් අවශ්‍යකරණ පරිදි සම්බන්ධිත ආදායම් බදු වියදම්
----------------	--

SLFRS 6 - ඛනිජ සම්පත් සඳහා ගවේශණය සහ ඇගයීම

වෙනස්වීම් නැත

SLFRS 7- මූල්‍ය සාධන පත්‍ර : හෙළිදරව් කිරීම - ආ පරිශීලනය

වෙනස්වීම් නැත

SLFRS 8 - මෙහෙයුම් බණ්ඩ

22 (අආ)	12 වන ඡේදයේ සමාහරණය කළ නිර්ණායක ව්‍යවහාර කිරීමේදී කළමනාකරණය කළ විචාර බුද්ධීන් මෙයට මෙම ක්‍රමයට සමාහරණය කළ මෙහෙයුම් බණ්ඩවල කෙටි හැඳින්වීමක් සහ සමාහරණය කළ මෙහෙයුම් බණ්ඩ සමාන ආර්ථික ගති ලක්ෂණ බෙදාගන්නා වග නිර්ණය කිරීමේ (තක්සේරු කළ ආර්ථික දර්ශකද ඇතුළත්ය; සහ)
28 (ඇ)	බණ්ඩයේ වත්කම් වර්තාකරනුයේ 23 වන ඡේදය ප්‍රකාරව නම් අස්තිත්වයේ වත්කම්වල වාර්තාකළ යුතු අස්තිත්වයන් හි වත්කම්වල එකතුව.
36 ඇ ඡේදය	2014 සැප්තැම්බර් නිකුත් කළ SLFRS 2014 වාර්ෂික වැඩි දියුණු කිරීම් සංශෝධනය කළ ඡේද 22 සහ 28. 2014 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා එම සංශෝධන අස්තිත්වයක් ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාර කරණයට අවසර දේ. මෙම සංශෝධන අස්තිත්වයක් කලින් ව්‍යවහාර කරන්නේ නම් එම කරුණ හෙළිදරව් කළ යුතුය.

SLFRS 10- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

වෙනස් වීම් නැත

SLFRS 11- බද්ධ පිළිවෙල

වෙනස්වීම් නැත

SLFRS 12- වෙනත් අස්තිත්වයන්හි ඇල්ම හෙළිදරව් කිරීම

වෙනස්වීම් නැත

SLFRS 13- සාධාරණ අගය මැනීම

52	<p>48 වන ඡේදයේ ව්‍යාතිරේකය අදාළ වන්නේ <u>LKAS 39 මූල්‍ය සාධන පත්‍ර හඳුනා ගැනීම මැනීම හෝ SLFRS 9 මූල්‍ය සාධන පත්‍ර හි විෂය පත්‍රය තුළ වන මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම් සහ වෙනත් ගිවිසුම් වලට පමණි. LKAS 32 මූල්‍ය සාධන පත්‍ර : ඉදිරිපත් කිරීමෙහි මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම්වල නිර්වචන ඒවා සපුරාලන්නේද යන්න නොතකා LKAS 39 හෝ SLFRS 9 හි විෂය පථය තුළ සහ ඒ හා ප්‍රකාරව ගිණුම්ගත කරණ සියලුම ගිවිසුම් සඳහා ව්‍යවහාර වන ලෙස 48 - 51 සහ 53 - 56 ඡේදවල මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් වලට වන යොමු කිරීම් කිය විය හැකිය.</u></p>
----	--

SLFRS 13- ඇප පරිශීලනය

4ඇ	<p>2014 සැප්තැම්බර් නිකුත් කළ <u>SLFRSs 2014 වාර්ෂික වැඩිදියුණු කිරීම්</u> සංශෝධන 52 වන ඡේදය 2014 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භ වන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා අස්තීත්ත්වයක් එම සංශෝධනය ව්‍යවහාර කළ යුතුය. <u>SLFRS 13 මූලික ව්‍යවහාර කළ වාර්ෂික කාලපරිච්ඡේදය ආරම්භයේ සිට අනාගතයට බලපාන පරිදි අස්තීත්ත්වයක් එම සංශෝධනය ව්‍යවහාර කළ යුතුය. කලින් ව්‍යවහාර කරණයේ අවසර දේ. මෙම සංශෝධනය අස්තීත්ත්වයේ කලින් ව්‍යවහාර කරන්නේ එම කරුණ හෙළිදරව් කළ යුතුය.</u></p>
----	---

12-416